



ශ්‍රී ලංකා මහ බැංකුව
இலங்கை மத்திய வங்கி
CENTRAL BANK OF SRI LANKA

සන්නිවේදන දෙපාර්තමේන්තුව

30, ජනාධිපති මාවත, කොළඹ 01, ශ්‍රී ලංකාව
 දුරකථන අංක : 2477424, 2477423, 2477418
 ෆැක්ස් : 2346257, 2477739
 ඊ-මේල් : dcommunications@cbsl.lk, communications@cbsl.lk
 වෙබ් අඩවිය : www.cbsl.gov.lk

ප්‍රවෘත්ති නිවේදනය

නිකුත් කළේ : ශ්‍රී ලංකා මහ බැංකුව
දිනය : 2019 මාර්තු මස 19

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර නිකුත් කිරීම

ශ්‍රී ලංකා රජය වෙනුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කළ වසර 5ක සහ වසර 10ක පරිච්ඡේද කාලයන් සහිත ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර නිකුත් කිරීමේ දී අනුගමනය කරන ලද මෙහෙයුම් ක්‍රියාවලිය සහ එම බැඳුම්කරවල ඵලදායීතා අනුපාතයන් පිළිබඳ ව මෑත කාලීන ව මුද්‍රිත මාධ්‍යන්හි පළ වූ ලිපි සම්බන්ධයෙන් පහත දැක්වෙන පැහැදිලි කිරීම් ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව අපේක්ෂා කරයි.

(අ) ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර නිකුත් කිරීමේ දී ජනාධිපති කාර්යාලය, මුදල් අමාත්‍යාංශය, ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය, අමාත්‍ය මණ්ඩලය සහ ගරු නීතිපති දෙපාර්තමේන්තුව යනාදී ආයතන හා එක් ව පැහැදිලි මෙහෙයුම් ක්‍රියාවලියක් 2007 වර්ෂයේ සිට අනුගමනය කරනු ලබයි.

(ආ) කැබිනට් මණ්ඩලය විසින් පත් කරන ලද, මුදල් අමාත්‍යාංශයේ සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරීන්ගෙන් සමන්විත තාක්ෂණික ඇගයීම් කමිටුවක් සහ තරගකාරී ඇගයුම් ක්‍රියාවලියක් මත පදනම් ව මුදල් මණ්ඩලයේ හා අමාත්‍ය මණ්ඩලයේ

අනුමැතියට යටත් ව සුදුසු පරිදි තෝරා ගනු ලැබූ නියම කළමනාකරුවෙකු හෝ නියම කළමනාකරුවන් කිහිප දෙනෙකුගේ සහය ඇති ව, කැබිනට් මණ්ඩලය විසින් පත් කරන ලද, මුදල් අමාත්‍යාංශයේ සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරීන්ගෙන් සමන්විත මෙහෙයුම් කමිටුවක් විසින් ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර නිකුත් කිරීමේ ක්‍රියාවලිය මෙහෙයවනු ලබයි. තාක්ෂණික ඇගයීම් කමිටුව සහ පාලන කමිටුව අතර පැවැත්වෙන සාකච්ඡා පිළිබඳ නියමාකාරයෙන් වාර්තා සටහන් තබා ගනු ලබන අතර, මෙහෙයුම් කමිටුව මගින් ගනු ලබන සියලු ම තීරණ මුදල් මණ්ඩලයේ හා කැබිනට් අමාත්‍යවරුන්ගේ අනුමැතියට යටත් වේ.

(ඇ) ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර නිකුත් කරනු ලබන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක් ප්‍රාන්ත නීතිය අනුව ය. ගරු නීතිපති කාර්යාලයට අමතර ව, නිකුත් කිරීමේ ක්‍රියාවලිය හා සම්බන්ධ ව ජාත්‍යන්තර නීති උපදේශකවරුන් දෙදෙනෙකු සහ දේශීය නීති උපදේශකවරුන් දෙදෙනෙකු අමාත්‍ය මණ්ඩල පූර්ව අනුමැතිය සහිත ව පත් කරනු ලැබේ. ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර නිකුත් කිරීම සම්බන්ධ සියලු ම ලේඛන මෙම නීති උපදේශකවරුන්ගේ පූර්ව අනුමැතියට යටත් වන අතර, ගරු නීතිපති කාර්යාලය විසින් අවසන් අනුමැතිය ලබා දේ.

(ඈ) ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර නිකුත් කරනු ලබනුයේ ස්ථාවර ඵලදායීතා (Coupon) අනුපාතයක් සහිතව මුහුණත වටිනාකම අනුව ය. මෙම බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳ ඉලක්කගත ඵලදායීතා අගයන් ගණනය කිරීමේ දී නව නිකුත් කිරීම ආරම්භ කරන අවස්ථාවේ දී, පවත්නා සම්මත (Benchmark) අවදානම් රහිත නිදහස් පොලී අනුපාත ද්විතීයික වෙළෙඳපොළ සාධාරණ වටිනාකම් (Fair Value), නව නිකුත් කිරීමේ වාරිකයන්, ජාත්‍යන්තර ප්‍රාග්ධන වෙළෙඳපොළ තත්ත්වයන්, වෙනත් නැගී එන හා පූර්ව සංවර්ධන (Frontier) වෙළෙඳපොළ ආර්ථිකයන්හි ස්වෛරීත්ව නිකුත් කිරීම සහ ශ්‍රී ලංකා රජය විසින් නිකුත් කර ඇති සමාන පරිණත කාල සහිත බැඳුම්කරයන්හි ඵලදායීතා අනුපාතයන් සලකා බලනු ලැබේ. නව ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර නිකුත් කිරීම නිවේදනය කරන විට, ආරම්භක ඵලදායීතා අනුපාතික මග පෙන්වීම හෙවත් මූලික මිල මාර්ගෝපදේශ වෙළෙඳපොළ වෙත දැනුම් දෙනු ලැබේ. බැඳුම්කර නිකුත් කිරීමේ දී ආයෝජකයින් ආකර්ෂණය කර ගැනීම සඳහා සහ ඇණවුම් පොත හෙවත් ආයෝජක ඉල්ලුම සටහන් කිරීම (Order Book Building) සඳහා ආරම්භක මග

පෙන්වීමේ ඵලදායීතා අනුපාතික අගය බඳුම්කර නිකුත් කිරීමේ දී ඉලක්කගත අගයට වඩා සුළු ප්‍රමාණයකින් ඉහළ අගයක් ගනී. කෙසේ වෙතත්, බඳුම්කර මිල ගණනය සඳහා අවසාන ඵලදායීතා මග පෙන්වීම, (සාමාන්‍යයෙන් මෙය ඉලක්කගත ඵලදායීතා අගය වේ) නිවේදනය කරනු ලබන අතර, සාමාන්‍යයෙන් ලංසුකරුවන්ගෙන් කොටසක් අඩු ඵලදායීතාවක් ලබා දෙන මග පෙන්වීම හේතුවෙන් සිය ලංසු තැබීම අත්හිටුවයි.

(ඉ) නව ජාත්‍යන්තර ස්වෛරීත්ව බඳුම්කර මිල ගණනයෙන් පසු ව, එනම් නව නිකුතු දිනයට පසු ව එළඹෙන වෙළඳ දිනයේ දී එම බඳුම්කරවල ද්විතීයික වෙළෙඳපොළ ගනුදෙනු ආරම්භ වේ. ජාත්‍යන්තර බඳුම්කර වෙළෙඳපොළ තුළ ද්විතීයික වෙළෙඳපොළ ඵලදායීතා අනුපාතිකයට බලපානු ලැබූ සැලකිය යුතු පශ්චාත් නිකුතු සංවර්ධනයක් සිදු නො වූයේ නම්, ද්විතීයික වෙළෙඳපොළෙහි ගනුදෙනු සිදු වන ඵලදායීතා අනුපාතිකය නිකුත් කරන්නා සහ ආයෝජකයින් යන දෙපාර්ශ්වය ම සඳහා අවසන් ඵලදායී මාර්ගෝපදේශ අනුපාතිකය සාධාරණීකරණය කිරීමක් වනු ඇත. නිදසුනක් වශයෙන්, රජය විසින් මෑතක දී නිකුත් කරන ලද වසර 5ක හා වසර 10ක පරිණත කාලයන් සහිත ජාත්‍යන්තර ස්වෛරීත්ව බඳුම්කරවල නිකුත් කරන ලද ඵලදායීතා අනුපාතික සහ පසුකාලීන ද්විතීයික වෙළෙඳපොළ ඵලදායීතා අනුපාතික පහත වගුවේ දක්වා ඇත.

වගුව 1 :- රජය විසින් 2019.03.07 දින නිකුත් කරන ලද වසර 5 සහ වසර 10 ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර වල නිකුත් කරන ලද ඵලදායීතා අනුපාතික සහ පසුකාලීන ද්විතියික වෙළඳපොල ඵලදායීතා අනුපාතික.

දිනය	වසර 5 (6.85 03/2024)		වසර 5 එ.ජ.භා* ඵලදායීතා අනුපාතිකය	වසර 10 (7.85 03/2029)		වසර 10 එ.ජ.භා* ඵලදායීතා අනුපාතිකය
	ඵලදායීතා අනුපාතිකය	මිල		ඵලදායීතා අනුපාතිකය	මිල	
07.03.2019 (නිකුතු දිනය)	6.850	100.00	2.442	7.850	100.00	2.640
11.03.2019	6.865	99.937	2.443	7.752	100.674	2.640
12.03.2019	6.825	100.105	2.409	7.667	101.261	2.602
13.03.2019	6.808	100.176	2.431	7.617	101.611	2.622
14.03.2019	6.863	99.946	2.431	7.656	101.336	2.631

මූලාශ්‍රය:- බ්ලූම්බර්ග්

* - එ.ජ.භා - එක්සත් ජනපද භාණ්ඩාගාර